



රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව


2026 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා මූල්‍ය ප්‍රකාශන



Fitch ශ්‍රේණි ගතකිරීම් BB (lka) ස්ථාවර

ආදායම් ප්‍රකාශය		රු. මිලියන	
2026 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා			
	1/1/2026 සිට 31/03/2026 දක්වා	1/1/2025 සිට 31/03/2025 දක්වා	
පොළී ආදායම	1,861	1,784	
පොළී වියදම	(947)	(1,020)	
ශුද්ධ පොළී ආදායම	914	764	
ගාස්තු සහ කොමිෂන් ආදායම	90	60	
ගාස්තු සහ කොමිෂන් වියදම	-	-	
ශුද්ධ ගාස්තු සහ කොමිෂන් ආදායම	90	60	
ලාභ අලාභ මත මූල්‍ය වත්කම් වල ශුද්ධ සාධාරණ අගය	4	42	
වෙනත් ශුද්ධ මෙහෙයුම් ආදායම්	2	1	
මුළු මෙහෙයුම් ආදායම	1,010	867	
නානිකරණ වියදම	(120)	(97)	
ශුද්ධ මෙහෙයුම් අදායම	890	770	
සේවක වියදම්/ කාර්ය මණ්ඩල පිරිවැය	(392)	(382)	
ක්ෂය හා ක්‍රමක්ෂය වියදම්	(33)	(29)	
වෙනත් වියදම්	(172)	(124)	
මෙහෙයුම් ලාභය/අලාභය (VAT සහ SSCL බදු පෙර)	293	234	
මූල්‍ය සේවා මත පැනවූ ව්‍යාජ කළ අගය මත බද්ද	(94)	(96)	
ජාතික ගොඩනැගීමේ බද්ද	-	-	
සමාජ ආරක්ෂක බද්ද	(13)	(13)	
බදු පෙර ලාභය	186	124	
බදු වියදම	(110)	(88)	
කාලවිජේදය සඳහා ලාභය/ (අලාභය)	76	36	
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය		රු. මිලියන	
2026 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා			
	1/1/2026 සිට 31/03/2026 දක්වා	1/1/2025 සිට 31/03/2025 දක්වා	
කාලවිජේදය සඳහා ලාභය/ (අලාභය)	76	36	
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලබන අයිතම් පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ලාභ/ (අලාභ)	-	-	
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකරනු ලබන අයිතම් ප්‍රති අගය කරන ලද විග්‍රාමික ප්‍රතිලාභ වගකීම්	-	-	
ප්‍රතිලාභ වගකීම් මත නිශ්චිත ලාභ/(අලාභ) වල විලම්භිත බදු බලපෑම	-	-	
කාලවිජේදය අදාල සමස්ත විස්තීර්ණ ආදායම්	76	36	
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය		රු. මිලියන	
2026 මාර්තු 31 දිනට			
	31/03/2026	31/12/2025	
වත්කම්			
මුදල් හා ආසන්න මුදල්	421	137	
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	2,716	926	
මූල්‍ය වත්කම් (ක්‍රමක්ෂය පිරිවැය)	-	789	
ණය සහ අත්තිකාරම්	46,648	44,806	
ණය සහ උපකරන	9,557	9,203	
මූල්‍ය වත්කම් වෙනත් විස්තීර්ණ ආදායම් මත සාදාරණ අගයට	5	5	
දේපල පිරිසිදු සහ උපකරන	440	459	
විලම්භිත බදු වත්කම්	438	438	
වෙනත් වත්කම්	644	597	
සියළුම වත්කම්	60,869	57,360	
වගකීම්			
බැංකු සඳහා ගෙවිය යුතු	-	-	
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පිරිවැයට			
තැම්පතුකරුවන්ට ගෙවිය යුතු මුදල්	51,777	48,857	
ණය සුරැකුම් දරන්නන්ට	-	-	
වෙනත් ණයකරුවන් වෙත	384	274	
සේවක ප්‍රතිලාභ සඳහා වගකීම්	704	663	
වෙනත් වගකීම්	2,114	1,751	
මුළු වගකීම්	54,978	51,544	
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පැවරූ ප්‍රාග්ධනය	890	890	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	307	307	
රඳවාගත් ලාභ	3,617	3,541	
අනෙකුත් සංචිත	1,078	1,078	
මුළු ස්කන්ධය	5,891	5,816	
මුළු ස්කන්ධය සහ වගකීම්	60,869	57,360	

සහතික කිරීම

මෙම මූල්‍ය ප්‍රකාශන මගින්, 2026 මාර්තු 31 වන දිනට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය තත්වය සහ එම දිනයෙන් අවසන් වූ වාර්ෂික කාලසීමාව සඳහා එහි ලාභය පිළිබඳ සත්‍ය සහ සාධාරණ දැක්මක් ඉදිරිපත් කරයි.


තේ.එල්.එන්.ඒ.පෙරේරා මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතන සැලසුම් හා ගෘහ මෙහෙයුම්)
මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතුය.
අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මෙම වාර්තාව අනුමත කර අත්සන් කරන ලදී.


මේල් පි.කුරුම මහතා
සහායකී

එච්.ඒ.එම්.සෙනෙවිරත්න මහතා
අධ්‍යක්ෂක

මුදල් ප්‍රවාහය පිළිබඳ ප්‍රකාශය		රු. මිලියන		
2026 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා		1/1/2026 සිට 31/03/2026 දක්වා	1/1/2025 සිට 31/03/2025 දක්වා	
මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය				
පොළී ඉපැයුම්	1,347	1,339		
පොළී ගෙවීම්	(666)	(1,077)		
ශුද්ධ කොමිස් ලැබීම්	90	60		
සේවක ගෙවීම්	(266)	(277)		
මූල්‍ය සේවා මත VAT,SSCL	(46)	(11)		
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල්	6	1		
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(106)	(124)		
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය				
මෙහෙයුම් ලාභය	359	(90)		
මෙහෙයුම් වත්කම් වැඩිවීම/ (අඩුවීම)				
මූල්‍ය වත්කම් ක්‍රමක්ෂය පිරිවැයට (ණය හා අත්තිකාරම්)	(1,448)	(890)		
වෙනත් වත්කම්	(47)	(19)		
	(1,495)	(908)		
මෙහෙයුම් වගකීම් වල වැඩිවීම/ (අඩුවීම)				
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පරිවැයට - තැම්පත් කරුවන් වෙත	2,639	1,291		
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පරිවැයට - වෙනත් ණය හිමියන්ට	110	(104)		
වෙනත් වගකීම්	42	112		
	2,791	(1,299)		
ආදායම් බද්දට පෙර මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල්				
පාරිභෝගික ගෙවීම්	1,655	301		
ගෙවූ ආදායම් බදු	(2)	(29)		
	-	-		
මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල්				
	1,653	272		
ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහ				
ලද ලාභාංශ	-	-		
මූල්‍ය ආයෝජන මිලට ගැනීම්	-	-		
දේපල පිරිසිදු හා උපකරණ මිලට ගැනීම්	(13)	(9)		
මූල්‍ය ආයෝජන විකිනීමෙන් හා කල්පිරීමෙන් ලද ශුද්ධ මුදල්	(1,355)	(29)		
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල්	(1,369)	(39)		
මූල්‍ය කටයුතු වලින් ජනිත වූ මුදල් ප්‍රවාහ				
දෙවන පෙල ණය වෙනුවෙන් කරන ලද ගෙවීම්	-	-		
ඒකාබද්ධ අරමුදලට ගෙවීම්	-	-		
මූල්‍ය කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල්	-	-		
මුදල් හා ආසන්න මුදල් වල ශුද්ධ වර්ධනය/(අඩුවීම)				
	284	234		
වර්ෂය ආරම්භයේදී මුදල් හා ආසන්න මුදල්	137	125		
වර්ෂය අවසානයේදී මුදල් හා ආසන්න මුදල්				
	421	358		
මුදල් හා ආසන්න මුදල් වල සැසඳුම				
මුදල් හා කෙටිකාලීන අරමුදල්	421	358		
ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්	-	-		
බැංකුවලින් ලබාගත් ණය (බැංකු අයිරා)	-	-		
කාලවිජේදය අවසානයේදී මුදල් හා ආසන්න මුදල්	421	358		
නිර්ණාන පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය				
රු. මිලියන				
ප්‍රවර්ධන වර්ෂය 2026 (31.03.2026)				
	AC*	FVPL**	FVOCI***	එකතුව
වත්කම්				
මුදල් හා ආසන්න මුදල්	421			421
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	2,716			2,716
ණය හා අත්තිකාරම්	50,262			50,262
ණය උපකරණ	677			677
ප්‍රති විකුණුම්ගත හිඳිසුම්	783			783
භාණ්ඩාගාර බිල්පත්	7,773			7,773
භාණ්ඩාගාර බැඳුම්කර	327			327
මුදල් වෙළඳපල ඉතුරුම්	-			-
ඒකක හාර	-	-		-
ලැයිස්තුගත නොවූ කොටස්			5	5
මුළු මූල්‍ය වත්කම්	62,958	-	5	62,963
වගකීම්				
බැංකුවෙත ගෙවිය යුතු	-			-
මූල්‍ය වගකීම්				
තැන්පත් කරුවන් වෙනුවෙන්	51,777			51,777
ණය සුරැකුම්පත් දරන්නන් වෙනුවෙන්	-			-
වෙනත් ණයකරුවන් වෙනුවෙන්	246			246
මුළු මූල්‍ය වගකීම්	52,023			52,023
AC* ක්‍රමක්ෂය පිරිවැයට නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				
FVPL** සාදාරණ අගය මත ලාභ අලාභ යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				
FVOCI*** සාදාරණ අගය මත වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				

නිර්ණාන පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය				රු. මිලියන
පූර්ව වර්ෂය 2025 (31.12.2025)				
	AC*	FVPL**	FVOCI***	වකතුව
වත්කම්				
මුදල් හා ආසන්න මුදල්	137			137
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	926			926
ණය හා අත්තිකාරම්	48,300			48,300
ණය උපකරණ	695			695
ප්‍රති විකුණුම්ගත හිඳිසුම්	981			981
භාණ්ඩාගාර බිල්පත්	7,200			7,200
භාණ්ඩාගාර බැඳුම්කර	329			329
වාණිජ පවුකා	-			-
ඒකක හාර		789		789
ලැයිස්තුගත නොවූ කොටස්			5	5
මුළු මූල්‍ය වත්කම්	58,566	789	5	59,361
වගකීම්				
බැංකුවෙත ගෙවිය යුතු	-			-
මූල්‍ය වගකීම්				
තැන්පත් කරුවන් වෙනුවෙන්	48,857			48,857
ණය සුරැකුම්පත් දරන්නන් වෙනුවෙන්	-			-
වෙනත් ණයකරුවන් වෙනුවෙන්	274			274
මුළු මූල්‍ය වගකීම්	49,130			49,130
AC* ක්‍රමක්ෂය පිරිවැයට නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				
FVPL** සාදාරණ අගය මත ලාභ අලාභ යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				
FVOCI*** සාදාරණ අගය මත වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්				

නෝරාගත් කාර්යසාධක දර්ශකයන්

අයිතමය	2026/03/31 දිනට	2025/12/31 දිනට
නියමිත ප්‍රාග්ධනය (රු. මිලියන) - බාසල් III		
පොදු ස්කන්ධය (ප්‍රමුඛ පෙළ)	5,175	5,175
ප්‍රමුඛ පෙළ ප්‍රාග්ධනය	4,775	4,771
මුළු ප්‍රාග්ධනය	4,775	4,771
නියමිත ප්‍රාග්ධන අනුපාතය		
ප්‍රමුඛ පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 7%)	24.52	24.32
ප්‍රමුඛ පෙළ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 8.5%)	22.62	22.42
මුළු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 12.5%)	22.62	22.42
බාසල් III තෝලන අනුපාතය (අවම අවශ්‍යතාවය 3%)	7.85	7.28
නියමිත ද්‍රවශීලතාවය		
ද්‍රවශීලතා ආවරණ අනුපාතය % (අවම අවශ්‍යතාවය 100%)	104.07	102.48
ඉහල ද්‍රවශීලතාවයකින් යුතු ද්‍රවශීල වත්කම් (HQLA) රු මිලියන	8,186	8,625
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය % (NSFR) (අවම අවශ්‍යතාවය 100%)	105.00	108.00
වත්කම් හි ශුණුත්වක අනුපාතය		
අදියර 3 යටතේ ශුද්ධ භාගිකරණය වූ ණය අනුපාතය %	39.00	37.00
භාගිකරණය (අදියර 3) හා මුල ණය (අදියර 3)අතර අනුපාතය %	14.45	14.54
ආදායම් සහ ලාභදායීත්ව අනුපාතය		
ශුද්ධ පොළී ආන්තිකය %	3.15	5.72
වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය %	0.31	1.30
ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය %	1.29	6.44
පිරිවැයට ආදායම් අනුපාතය %	70.97	69.08
අත්‍යන්තර තොරතුරු		
ණය ශ්‍රේණිය	BB	BB
ශාඛා ගණන	25	25
සේවක සංඛ්‍යාව	333	334

සහතික කිරීම

බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස අප විසින් ඒකාබද්ධව මෙම වාර්තාව පහත අත්සන් කර සහතික කරමු.

අ) ඉහත මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මහබැංකුව විසින් නියම කරන ලද ආකෘති හා නිර්වචන සම්මතයන්ට අනුකූලව සකස්කර ඇත.


අයි.ටී. අයුරමාන්න මහතා
සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී

තේ.එල්.එන්.ඒ.පෙරේරා මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතන සැලසුම් හා ගෘහ මෙහෙයුම්)

ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ වූ ප්‍රකාශය - 2026 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා

ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ වූ ප්‍රකාශය		රු. මිලියන	
	දායක ප්‍රාග්ධනය	ව්‍යවස්ථාපිත සංචිත	
2024/12/31 දිනට ශේෂය	890	307	
වර්ෂය සඳහා වූ ශුද්ධ ලාභය/අලාභය			
විලම්භිත ලාභාංශ බදු			
වෙනත් විස්තීර්ණ ආදායම්			
පූර්ව වර්ෂය සඳහා ගැලපුම්			
ඒකාබද්ධ අරමුදලට කරන ලද මාරු කිරීම්			
2025/12/31 දිනට ශේෂය	890	307	
පූර්ව වර්ෂය සඳහා ගැලපුම්			
වර්ෂය සඳහා වූ ශුද්ධ ලාභය / අලාභය			
විලම්භිත ලාභාංශ බදු			
වෙනත් විස්තීර්ණ ආදායම්			
වර්ෂය තුලදී සංචිතවලට මාරු කිරීම්			
ඒකාබද්ධ අරමුදලට කරන ලද මාරු කිරීම්			
2026/03/31 දිනට ශේෂය	890	307	

තැන්පත්කරුවන්ගේ තැන්පතු පරිමාණය විශ්ලේශනය		රු. මිලියන
	31/03/2026	31/12/2025
නිෂ්පාදිත වශයෙන්		
ඉතුරුම් තැන්පතු	3,560	3,544
ස්ථාවර තැන්පතු	47,907	44,998
වෙනත් (ආයතනික තැන්පතු)	310	315
එකතුව	51,777	48,857
a) දළ ණය සහ අත්තිකාරම් (නිෂ්පාදිත වශයෙන්)		
		රු. මිලියන
	31/03/2026	31/12/2025
දේපල උකස් ණය	9,978	10,017
සේවක අර්ථසාධක ණය	20,072	18,587
වාහන ණය	-	-
සේවක ණය	1,041	1,048
පුද්ගල අපමන ණය	16,194	16,125
වෙනත්	3,312	2,858
අඩුකලා-		
පළමුදින වෙනස සදහා දීමනාව - සේවක ණය	(327)	(327)
දල එකතුව	50,271	48,309